

මහමෙව්නාවේ බෝධිඥාන ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 07

සූත්‍ර පිටකයට අයත්  
ආශ්වර්ජ්‍යවත් ශ්‍රී සද්ධර්මය  
දීඝ නිකායේ  
පළමු වෙනි කොටස  
සීලක්ඛන්ධ වර්ගය

පරිවර්තනය

කිරිඳිගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ

ප්‍රකාශනය

බෝධිඥාන සභාව

මහමෙව්නාව භාවනා අසපුව

වඩුවාව, පොල්ගහවෙල

දුර / ෆැක්ස් : 037 2244602

ඊ මේල් : mahamevnawa@mahamevna.org

වෙබ් අඩවි : www.mahamevna.org

ප්‍රථම මුද්‍රණය : ශ්‍රී බුද්ධ වර්ෂ 2550  
ව්‍යවහාරික වර්ෂ 2007

පූජ්‍ය කිරිඳිත්තෝගොඩ ඤාණානන්ද හිමි

ISBN :

සියලුම හිමිකම් ඇවිරිණි.

පරිගණක පිටු සැකසුම :

මහමෙව්නාව භාවනා අසපුව,  
යටිගල්ඹලුව, වඩුවාව,  
පොල්ගහවෙල.

මුද්‍රණය :

ඉලේෂන් ඕෆ්සෙට් (පුද්) සමාගම  
කටුනායක ගුවන් තොටුපල,  
මිනුවන්ගොඩ පාර,  
ආඬිඅම්බලම.  
දුර : 011 2254490 / 2254638

පූජ්‍ය කිරිඳිත්තෝගොඩ ඤාණානන්ද හිමි.©

මෙම කෘතියෙහි සකලවිධ හිමිකම් කතෘ හිමිනම සතුය. මෙහි අන්තර්ගතය කවර කරුණක් මත හෝ නැවත මුද්‍රණය කිරීම කතෘ හිමි නම හේ අවසරයකින් තොරව සිදු කිරීම සපුරා තහනම් ය.

දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

අන්තර්ජාල සංස්කරණය

Mahamevnawa Bodhiñāna Tripitaka Series, Volume 07

*The Wonderful Dhamma in the Suttantapiṭaka*

# **DĪGHA NIKĀYA**

(THE LONG DISCOURSES OF THE  
TATHĀGATA SAMMĀ SAMBUDDHA)

Part 01

## **SILAKKHANDHA VAGGA**

With the Sinhala Translation

By

**VEN. KIRIBATHGODA ÑĀĒĀNANDA BHIKKHU**

**PUBLISHED BY**

Bodhiñāna Society

Mahamevnawa Meditation Center

Waduwwa, Polgahawela, Sri Lanka.

Tel / Fax : 037-2244602

E-mail : mahamevnawa@mahamevna.org

Web Site:

[www.mahamevna.org](http://www.mahamevna.org)

**B. E. 2550**

**C.E. 2006**

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

අන්තර්ජාල සංස්කරණය

“තථාගතප්පච්චේදිතෝ භික්ඛවේ ධම්මචනයෝ චිවටෝ චිරෝචති  
නෝ පටිච්ඡන්තෝ”

“පින්වත් මහණෙනි,  
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද  
ධර්මයත් විනයත්  
බබළන්නේ විවෘත වූ විට ය.  
සැඟ වී තිබෙන විට නො වේ.”

(අංගුත්තර නිකාය - නික නිපාතය භරණ්ඩු වර්ගය, 9 සූත්‍රය)

## පෙරවදන...

අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරණ ලද උතුම් ශ්‍රී සද්ධර්මයෙහි දීර්ඝ දේශනා ඇතුළත් වන්නේ මෙම දීඝ නිකාය කොටසට යි. දීඝ නිකාය වනාහී සූත්‍ර දේශනා තිස් හතරකින් ප්‍රතිමණ්ඩිත වූ මහා සද්ධර්ම මංජුසාවකි. මෙහි ඇති දෙසූම් කියවද්දී අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ විශ්මයජනක වූ ප්‍රඥ කෞශල්‍යය ඉස්මතුව පෙනෙන්නේ අහස්කුස නැගුන හිරු මඬලක් පරිද්දෙනි. සැබැවින් ම තොරතුරු තාක්ෂණයේ භාස්කම්පාමින් කාම මධගොභොරුවේ ගිලී වසන අන්ධබාල පෘථග්ජනයන් කිරුළු පැළඳ සිටින මෙවන් අවධියක දී අපට ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රැවණ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වන්නට ලැබීම මේ මනුෂ්‍යය ජීවිතයේ ලද පරම භාග්‍යයකි.

ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ප්‍රථමයෙන් දේශනා කොට වදාළේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. ඉන් පසුව පිරිනිවන් පානා මොහොත දක්වා නානා අවස්ථාවන්හි දී නානා කරුණු අරභයා දෙවිමිනිස් ලෝකයා හට දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය උන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ දී ම ශ්‍රාවක ජනයා අතර ව්‍යවහාරයට පත් වූයේ නවාංග ශාස්තෘ ශාසනය නමින් ය. එමෙන් ම ප්‍රථම ධර්ම සංගායනාව සිදු වෙන කාලයේ දී ම නවාංග ශාස්තෘ ශාසනය නිකාය නමින් සංග්‍රහ කොට තිබුණු බව චුල්ලවග්ග පාලියෙහි ප්‍රථම සංගීතිය විස්තර වන තැන මෙසේ සඳහන් වේ.

“ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ සංඝයාට දැනුම් දුන් සේක. ආයුෂ්මත් සංඝයා වහන්ස, මගේ වචනය අසන්වා. ඉදින් සංඝයාට කල්පැමිණ තිබේ නම් මම ආයුෂ්මත් ආනන්දයන්ගෙන් ධර්මය විමසන්නෙමි.” එකල්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සංඝයාට දැනුම් දුන් සේක. “ස්වාමීනී, සංඝයා වහන්ස, මාගේ වචනය අසන්වා. ඉදින් සංඝයාට කල් පැමිණ තිබේ නම් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ විසින් විමසන ලද මම ධර්මය විසදාලන්නෙමි.” එවිට ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසූ සේක. “ආයුෂ්මත් ආනන්දයෙනි, බ්‍රහ්මජාල සූත්‍රය (භාග්‍යවතුන් වහන්සේ විසින්) වදාරණ ලද්දේ කොහේ දී ද?” “ස්වාමීනී, රජගහ නුවරටත් නාලන්දාවටත් අතර වූ අම්බලට්ඨිකා නම් උයනෙහි රාජාගාරකයෙහි දී ය.” කවරෙකු අරභයා ද? සුප්පිය පිරිවැජියාත් බ්‍රහ්මදත්ත

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

මාණවකයාත් අරභයා ය. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගෙන් බුන්මජාල සුත්‍රයෙහි පසුබිම ද විමසූ සේක. පුද්ගලයා ද විමසූ සේක.

“ආයුෂ්මත් ආනන්දයෙනි, සාමඤ්ඤඵල සුත්‍රය වදාරණ ලද්දේ කොහේදී ද? ස්වාමීනී, රජගහනුවර ජීවකයන් ගේ අඹ වනයේ දී ය. කවරෙකු සමග ද? වේදේහී පුත්‍ර වූ අජාසත් නිරිඳුන් සමග ය. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගෙන් සාමඤ්ඤඵල සුත්‍රයෙහි පසුබිම ද විමසූ සේක. පුද්ගලයා ද විමසූ සේක. මෙම ක්‍රමයෙන් ම (දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, බුද්දක නිකාය වශයෙන්) පංච නිකාය පිළිබඳ ව ම විමසූ සේක. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විමසන විමසන ලද ධර්මය විසඳා වි සේක.”

(චූල්ලවග්ගපාළි - පංචසතිකක්ඛන්ධකය)

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තුන්මසක් ගතවන විට ඒ රහතන් වහන්සේලා ඉතා ක්‍රමානුකූල ලෙස ධර්මය ගොනුකර ගැනීමට සමර්ථ වී ඇති බවයි. වර්තමානයේ ඇතැමුන් තුළ පිරිසිදු බුද්ධ චරිතය කුමක් දැ යි තෝරාගත නො හැකි ව යම් යම් කුකුස් හට ගෙන ඇති බවක් දක්නා ලැබේ. විශේෂයෙන් තුමු බුදුවරුන් යැ යි කියා ගන්න ලද යම් යම් පිරිස් බුද්ධ චරිතය විකෘති වී ඇතැයි අදෝෂා නගති. ඔවුන් වෝදනා කරන්නේ බුද්ධඝෝෂාවාර්යන් වහන්සේ විසින් හෙළ බසින් තිබූ බුද්ධ චරිතය පාළියට නගාවී බවයි. ඔවුන්ට මූල දී ම වැරදී තිබේ. එනම් ඔවුන් සිතා සිටින්නේ මිහිඳු මහරහතන් වහන්සේ පෙළ දහම වෙනුවට එහි සිංහල පරිවර්තන අපට ලබා දුන් බව යි. නමුත් සිදු වී තිබෙන්නේ ඊට හාත්පසින් වෙනස් වූ දෙයකි. එනම් මිහිඳු මහරහතන් වහන්සේ පාළි භාෂාවෙන් හෙවත් ශුද්ධ මාගධී භාෂාවෙන් තිබූ ධර්ම විනය ලක්වැසි බොදුනු ජනතාවට ඒ අයුරින් ම පාඩම් කරවූහ. එහි දී උන්වහන්සේ එම පාළි භාෂාවෙන් තිබූ ධර්ම විනයට අදාළ අර්ථ විස්තර පමණක් ලක්දිව එකල ව්‍යවහාර වූ දීප භාෂාවෙන් උගැන්වූහ. එසේ අර්ථ විස්තර කරද්දී බුද්ධ කාලීන තොරතුරු රාශියක් මෙන් ම ඒ ඒ සුත්‍ර දේශනාවන්ට අදාළ පසුබිම ආදිය ද යම් යම් ධර්ම කරුණු පිළිබඳ ව මහතෙරුන් වහන්සේලා ගේ විග්‍රහයන් ද ඇතුළත් කොට අප වෙත ලබාදුන්හ. එහෙත් පසු කලෙක දී දඹදිවවාසී මහතෙරුන් වහන්සේලා හට මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන්ට ප්‍රදානය කරන ලද සිංහල අර්ථ කථා හෙවත් හෙළ අටුවා ඉගැනීමට බලවත් ආශාවක් ඇති විය. නමුත් ඒව තිබුණේ සිංහල භාෂාවෙනි. එමනිසා ඒවා පාළියට හරවා ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇති විය. බුද්ධඝෝෂාවාර්යන් ලක්දිවට වැඩමවන ලද්දේ එකරුණු අරභයා ය. එහෙත් උන්වහන්සේට හිතූමනාපේ තම පරිවර්තන කාර්යය කිරීමට අවසර නො ලැබිණි. ඒ සඳහා උන්වහන්සේ කවර අන්දමේ සුදුසුකම් සපුරා ඇද්දැයි දැනගැනීමට මහවිහාරවාසී ශාසනභාරධාරී මහතෙරුන් වහන්සේලාට අවශ්‍ය විය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණයක් ලෙස “අන්තෝ ජටා බහි ජටා” යනා දී

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයට අයත් ගාථාවක් බුද්ධ සෝභ තෙරුන්ට ලැබුණි. දෙවියෙකු විසින් අසන ලද එම ගාථාවට බුදු රජාණන් වහන්සේ වදාළ “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ” යනාදී පිළිතුරු ගාථාව මුල්කොට ගෙන බුද්ධ සෝභ තෙරුන් විසින් “විසුද්ධි මාර්ගය” නමින් අභිනව ග්‍රන්ථයක් සම්පාදනය කරන ලදී. එහි දී දහම් කරුණු කුළුණක් වන පේරවාද සම්ප්‍රදාය තුළ නව ප්‍රබෝධයක් ඇති කරවමින් ලියන ලද එම විසුද්ධි මාර්ගය ලක්වැසි මහතෙරුන් වහන්සේලා ගේ මහත් සම්භාවනාවට ලක්විය. බුද්ධසෝභ තෙරුන් ගේ විචක්ෂණ නුවණත්, භාෂාන්තර කුසලතාවත් මැනවින් වටහාගත් සංඝපාල තෙරුන් වහන්සේ ඇතුළු මහතෙරවරු හෙළ අටුවාව පාලියට නගන්නට අවසර දුන්හ. අදට පවා අපට එම අටුවා කියවීමේ භාග්‍යය උදාවී තිබෙන්නේ හෙළ අටුවා පාලි භාෂාවට නැගූ නිසාවෙනි. නමුත් එකල හෙළ බසින් තිබූ බොහෝ ග්‍රන්ථයන් නාම මාත්‍රව අතුරුදන් වී ඇති බව විද්වත් ජනතාව හොඳින් දන්නා කරුණකි. මෙම කරුණ නො වටහාගෙන බුදුගොස් මාහිමියන් වහන්සේට අහුන වෝදනා නගන, පටු ආකල්ප දරණ ඊනියා බුදුවරුන් බිහි වී තිබීම ගෞතම බුදු සසුනට මහත් අනතුරකි. ඔවුන් නිතර උත්සාහ දරන්නේ සකල විධ බුද්ධ දේශනා පොදු ජනතාවගෙන් බැහැර කරවීමට ය. එවිට ඔවුන් ගේ මිසඳිටු මතිමතාන්තර, ඔවුන් ගේ පෞද්ගලික ධර්ම විචරණයන්, ඔවුන් ගේ නිවන් දකිනා කෙටි ක්‍රම කිසිවක් නො දන් ධර්මකාමී ජනතාවට ලෙහෙසියෙන් පැටවිය හැකිය. තම වසභයට එම ජනතාව ලෙහෙසියෙන් ගොනු කර ගත හැකිය. මේ අනතුරින් මුදවා ගැනීම සඳහා කළ හැකි එකම දෙය වන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම් හැකිතාක් දුරට පොදු ජනතාව තුළට ප්‍රවේශ කිරීම යි.

එමෙන් ම මෙම පරිවර්තන කෙරෙහි ඇතැම් කුහක සිත් ඇති ගිහි පැවිදි පිරිස් වෙතින් සිදුරු සෙවීමේ අදහසින් ම යම් යම් විවේචන එල්ල වන බව අපට දක්නට ලැබේ. ඔවුන් බොහෝ විට “පින්වත් මහණෙනි,” වශයෙන් හික්බවේ යන පදයට අරුත් දීම ගැන කුපිතව සිටිති. නමුත් ඔවුන් ජාතක කථා කියවූයේ නම්, ජාතක අට්ඨකතා වල එන හික්බවේ යන්නට කුරුණෑගල යුගයේ දී “එම්බා මහණෙනි,” වශයෙන් අරුත් දක්වා ඇති අයුරු දක්නට ලැබෙනු ඇත. හුදෙක් ම ඊර්ෂ්‍යා සහගතව කටයුතු කිරීම බොහෝ ගිහි පැවිදි පිරිහුණු සිත් ඇති උදවිය ගේ ස්වභාවය බව මැදහත් කාටත් පහසුවෙන් පසක් කර ගත හැකි ය. වරක් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් පවා ලියා තිබුණේ සිංහල වර්ගයට සේවය කරන්ට කැමැති කෙනෙක් බැණුම් අසන්ට සුදානම් විය යුතු බව යි. එය කොතරම් සත්‍යයක් දැ යි මම දැන් ඉතා පැහැදිලි ව පසක් කර ගෙන සිටිමි.

දීඝ නිකායෙහි මෙම දෙසුම් කොටස අයත් වන්නේ සීලක්ඛන්ධ වර්ගයට යි. මෙහි පරම පිරිසිදු, සුනිර්මල බුද්ධ දේශනා දහතුනක් ඇතුළත්ව තිබේ. බ්‍රහ්මජාල සූත්‍රය එහි පළමුවැන්න යි. මෙම සූත්‍රයෙහිලා අප ගේ ශාස්තෘන් වහන්සේ නානා පුද්ගලයන් නානා දෘෂ්ටිත්වලට පැමිණෙන ආකාරය විග්‍රහ කරන අයුරු සැබැවින්

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

අන්තර්ජාල සංස්කරණය

ම විශ්මයජනක ය. බොහෝ යෝගීන් පෙර ජීවිත දක්නා නුවණ ඇති පුද්ගලයින් ඒ තුළින්ම නානා දෘෂ්ටි වැළඳ ගන්නා අයුරුන් ඇතැමුන් හුදෙක් තාර්කිකව කල්පනාව මෙහෙයවා නානා දෘෂ්ටීන් උපකල්පනය කරන අයුරුන් ඉතා පැහැදිලි ලෙස උන්වහන්සේ පෙන්වා දෙන්නේ එබඳු දෘෂ්ටීන් හැට දෙකක් විස්තර කරමින් ය. ස්පර්ශය ප්‍රත්‍ය කොට ගෙන ඔවුන් එම දෘෂ්ටිවලට පැමිණෙන අයුරුන්, ඒ පිළිබඳ ව ඔවුන් ගේ ඇති නො දැනීමක් මෙම දෙසුමෙන් මැනවින් ප්‍රකට වෙයි. එමෙන් ම යම් දවසක හික්ෂුව එම ස්පර්ශ ආයතනයන් ගේ හට ගැනීමක්, නැසීයෑමක්, ආශ්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක් යථාවබෝධයෙන් ම දැනගත් විට මේ සියළු දෘෂ්ටීන් ඉක්මවා ගොස් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විමුක්තිය දකින අයුරුන් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ලොවට පෙන්වා දෙන්නේ දෙවිමිනිසුන්ගේ අසභාය, අද්විතිය, අතුලය ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ නිසා ම ය.

දෙවෙනුව මෙහි සඳහන් වන්නේ සාමඤ්ඤඵල සූත්‍රය යි. “බුදු දහම තිබෙන්නේ පරලොව සඳහා ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ද මෙලොව අනුගමනය කළ නො හැකි දෙයකි. මෙලොව දී මගඵල ලැබීමට සිතීම පවා අන්තයට යෑමකි” යනා දී මිසදිටු මත පතුරුවන ඊනියා ශ්‍රාවක වෙස්ගත් ශාසන භ්‍රෂ්ටයින් හට කදිම පිළිතුරක් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් මෙම සාමඤ්ඤඵල සූත්‍රයේ දී මැනවින් පෙන්වා වදාරණ සේක. රජගහ නුවර ජීවක අඹවනයේ දී වේදේහිපුත්‍ර අජාසත් නිරිඳුන් බුදු රජාණන් වහන්සේගෙන් අසන්නේ යමෙක් යම් රැකියාවක් කොට වැටුප් ලබා එම වැටුපෙන් අඹුදරුවන් ද පෝෂණය කරමින් දන් පින්කම් කරමින් මෙහිදී ම එකී රැකියාවේ ප්‍රතිඵල නෙලා ගතහැකි පරිද්දෙන් පැවිදි ජීවිතයෙන් ද මෙහිදී ම ප්‍රතිඵල ලබාගත හැකි ද යන්න යි. එයට පිළිතුරු වශයෙන් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තම පැවිදි ශ්‍රාවකයන් උතුම් ශ්‍රමණඵලයන් මෙලොව දී ම ශාක්ෂාත් කර ගන්නා ආකාරය පෙන්වා වදාළේ අරභත්වය දක්වා ම තම දෙසුම කුළු ගන්වමින් ය. සාමඤ්ඤඵල සූත්‍රය ඔබ කියවන කල්හී බුදු රජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහිත් ඔබ තුළ ශ්‍රද්ධාව ඇති වීම කිසිසේත් වළක්වාලිය නො හැකි ය. එමෙන් ම අජාසත් නිරිඳුන් බුදු රජාණන් වහන්සේට පවසා සිටින්නේ අන්‍යාගමිකයන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය යි. ඔවුන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ අඹ ගැන ඇසුවිට දෙල් ගැන විස්තර කරන පරිද්දෙනි. ඒ තුළින් ඔවුන් කෙතරම් නිසරු මතවාද තුළ සිටිද්දැයි දකින විට ඔවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවක් ම ය.

ඊ ළඟට ඔබට හමු වන්නේ අම්බට්ඨ සූත්‍රය යි. කුලමානයෙන් දැසුන අම්බට්ඨ නම් බමුණු ගැටයෙකු බුදු රජාණන් වහන්සේ ගේ ඉතිහාසය පිළිබඳ දැනුම අභියස දමනය වන අයුරුන්, එම බ්‍රාහ්මණ සමාජයේ විජ්ජාවරණ ලෙස ඔවුන් පිළිගන්නා නිසරු දෙයක් ගෞතම බුදු සසුනේ විජ්ජාවරණ ධර්මයන් තුළ ශ්‍රාවකයන් සම්පූර්ණ වන ආකාරයත් ඉතා පැහැදිලි ව ඉගෙන ගත හැකි ය. එමෙන් ම බ්‍රාහ්මණ සමාජය දියුණුව හැටියට සලකන්නේ පිරිහුණු දේවල් කිහිපයක් මහ ඉහළින් සැලකීම බවත්



# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

ඔවුන් දියුණුවෙන් බැහැර වී සිටින පිරිසක් බවත් අප ගේ ශාක්‍ය සිංහයන් වහන්සේ මැනවින් ඉස්මතු කොට පෙන්වා දෙන විට එකල බමුණු සමාජය උන්වහන්සේ ඉදිරියෙහි වැද වැටුනේ අනුක්‍රමයෙන් පුරිසදම්මසාරථී යන බුදු ගුණය ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ ජීවමානව තිබුණ නිසා ය.

සෝණදණ්ඩ නම් ගුණවත් බ්‍රාහ්මණයෙකු විසින් බුදු රජාණන් වහන්සේ ගේ ගුණ සම්පත් දුටු ආකාරයත්, උන්වහන්සේ ගේ දෙසුම අසා සෝණදණ්ඩයන් ද ජීවිතාවබෝධය ලබන ආකාරයත් ඔබට ඊ ළඟට හමුවන සෝණදණ්ඩ සූත්‍රයෙන් ඉගෙන ගත හැකි ය. සෝණදණ්ඩයන් බුදු ගුණ ගැන තේරුම්ගත් ආකාරය වටහාගෙන අඩු ගණනේ එලෙසින්වත් බුදු ගුණ තේරුම් ගන්නට තරම් වාසනා මහිමයක් වර්තමාන බෞද්ධයන් ඇති කරගත යුතු ය. බෞද්ධ වේශයෙන් සිටින බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ බුදු රජාණන් වහන්සේ ගේ පවා ඇදකුද සොයන්නට මිස, බුදු රජාණන් වහන්සේට එල දුන්නා යැ යි අදෝනා නගන කර්ම විපාක ගැන කියන්නට මිස තථාගතයන් වහන්සේ ගේ අවබෝධය අදහා ගන්නට නො වේ. ශ්‍රද්ධාව යනු තථාගතයන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම ය (සද්දහති තථාගතස්ස බෝධිං). ගුණ වශයෙන් බුදු රජාණන් වහන්සේව හඳුනාගත හැක්කේ උන්වහන්සේ ගේ උතුම් දේශනා අනුසාරයෙන් ම ය.

යාගයක් කරනු කැමැති කුටදන්ත නම් ඉතා බුද්ධිමත් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වේදසමයාගත සිරිත් විරිත් අනුව සතුන් දහස් ගණනක් මරා එයින් නැගෙන පුළුටු ගඳින් ලෝක නිර්මාපක දෙවියන් වහන්සේ පිදීමට සුදානම්ව සිටින කලෙක ඔහු ගේ භාග්‍යයකට මෙන් මහාකාරුණිකයන් වහන්සේ එම ගමට ද වැඩම කළ සේක. යාගයකට අවශ්‍ය සම්පත් ද යාග පරිඡ්ඡාරද දැනගනු රිසි වූ කුටදන්තයන් බුදු රජාණන් වහන්සේ මුණ ගැසී ඒ ගැන දේශනා කරන මෙන් ඉල්ලා සිටියේ ය. මෙම දීඝ නිකායෙහි පස්වෙනි කුටදන්ත සූත්‍රය නමින් ඔබට කියවන්නට ලැබෙන්නේ එම කරුණු අරභයා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මනහර දෙසුම යි. එහි දී රාජ්‍යපාලකයෙකු විසින් නියම ධර්මයාගය කළ යුතු ආකාරය කෙසේදැයි ඉතා පැහැදිලි ව ඔබට ඉගෙනගත හැකි වනු ඇත.

මහාලී සූත්‍රය මෙහි සයවැන්න යි. සමාධියක් දියුණු කොට දෙවියන් දකින ආකාරයත්, දෙවියන් හා කථාබස් කරන ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ මහාලී ලීච්ඡවී හට වදාළ අයුරුත්, එමෙන් ම ආත්ම දෘෂ්ටිවලින් බැහැරව ජීවිතය අවබෝධ කරන අයුරුත් මේ සූත්‍රය කියැවීමෙන් ඔබට ඉගෙන ගත හැකිය. ඊ ළඟට හමු වන්නේ ජාලිය සූත්‍රය යි. එහිදී ද ආත්ම දෘෂ්ටියෙන් බැහැර ව සැබෑ ලෙස ජීවිතාවබෝධය ලබන ශ්‍රාවකයා විමුක්තිය කරා යන අයුරු මෙම දෙසුම තුළින් ඔබට ඉගෙන ගත හැකි ය.

අවේලකස්සප නම් පිරිවැජ්ජියෙකු අරභයා දේශනා කරන ලද සිංහනාද සූත්‍රය

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

ඔබට මෙහි සත්වන සූත්‍රය වශයෙන් හමු වේ. එහි දී එකල තිබූ තපස් වර්යාවන්හි ඇති නිස්සාරභාවයත්, ඉතා ලාමක වැඩපිළිවෙලක් වූ ඒ තපස් වර්යාවන් පිළිබඳ ව ඔවුන් මහා ඉහළින් සිතා සිටි ආකාරයත් ඔබට මෙහි දී ඉගෙන ගත හැකි ය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ නමක් දෙවියන් බඹුන් මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙවිමිනිස් ප්‍රජාව අභියස සිංහයෙකු ගේ නාදයක් පරිද්දෙන් පරම ගම්හීර වූ ධර්ම සෝභාව පතුරුවන ආකාරයත් ඒ තුළින් ලෝකසත්වයා සුවපත් වන ආකාරයත් ඔබට මෙහි දී ඉගෙන ගත හැකිය.

ඊ ළඟට හමු වන්නේ පොට්ඨපාද සූත්‍රය යි. මෙම සූත්‍රයෙහි ඇති විශේෂත්වය වන්නේ කෙනෙකු ගේ ශරීරයක් තුළ විලාරික ශරීරය, මනෝමය ශරීරය හා සක්ඤ්ඤමය ශරීරය වශයෙන් ශරීර තුනක් තිබෙන බව භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පැහැදිලි කර දීම යි. එමෙන් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් එම ශරීර තුන ම නිරුද්ධ කළ හැකි ආකාරයත් මෙම සූත්‍රයෙහිලා ඉතා පැහැදිලි ව විස්තර වෙයි. බටහිර ජාතීන් ගේ අල්ප වූ පාරභෞතික දැනුමට වසඟව සිටින නූතන ලෝකයේ මිනිසුන් හට පොට්ඨපාද සූත්‍රයෙන් බොහෝ කරුණු ඉගෙන ගත හැකිය. බටහිර ජාතීන් ලියූ පොත්පත්වල යාන්තමින් දක්වා ඇති කරුණු අඳුරු ලොවට කණාමැදිරි එළියක් සේ දිලෙද්දී, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ අවබෝධය අඳුරු වළා රහිත ගගන තලයෙහි විරාජමාන වූ හිරු මඬලක් පරිද්දෙන් දිලෙන අයුරුත් පැහැදිලි ව තෝරා ගත හැක්කේ මෙවැනි දෙසුම් කියවන විට ය.

සුභ සූත්‍රය මෙහි දහවෙනි දෙසුම යි. තෝදෙය්‍ය පුත්‍ර සුභ නම් බ්‍රාහ්මණ තරුණයෙකු හට ආනන්ද මහරහතන් වහන්සේ විසින් ආර්ය වූ සීලය, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්ෂාව පැහැදිලි කොට වදාළ අයුරු මේ දෙසුමෙන් ඔබට ඉගෙන ගත හැකි ය. තථාගත බුදු රජාණන් වහන්සේ ගේ ධර්ම දේශනාවත් තථාගත ශ්‍රාවකයන් වහන්සේ ගේ ධර්ම දේශනාවත් පදයෙන් පදය, වචනයෙන් වචනය, අරුතින් අරුත මනාව ගැලපී යන අයුරු ඔබට මේ දෙසුමෙන් පසක් කරගත හැකි ය. සැබෑ ශ්‍රාවකයා ජනතාවට දායාද කරන්නේ කුමක් දැ යි ඔබට මේ තුළින් තේරුම්ගත හැකි ය. ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වහන්සේලා ජනතාව මූලා කිරීම පිණිස පුහු වර්ණනා කිරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, ලාමක විහිළු තහළු කිරීම හා ජනතාව සීල සමාධි ප්‍රඥ යන ත්‍රිශික්ෂාවෙන් බැහැර කිරීම කිසිසේත් නො කරන බවට මෙය කදිම නිදසුනකි. මෙකල ධර්ම දේශනා යනු බොහෝ විට හිස් ප්‍රලාපයන් බව වැටහෙන්නේ රහතුන් ගේ දෙසුම්වලට සිත යොමු කරන විට ය.

ඉර්ධි ප්‍රාතිහාර්ය අරභයා භාග්‍යවතුන් වහන්සේ සමග කථාවට පැමිණි කේවඛ්ඪ ගෘහපති පුත්‍රයා හට ඉතා සාරවත් දහම් කරුණු අළලා වදාරණ ලද මී ළඟ දෙසුම හඳුන්වන්නේ කේවඛ්ඪ සූත්‍රය නමිනි. මෙය මෙහි එකොළොස් වෙනි දෙසුම යි. මෙහි දී ඉර්ධි ප්‍රාතිහාර්යය, ආදේශනා ප්‍රාතිහාර්යය, අනුසාසනී ප්‍රාතිහාර්යය වශයෙන්

# දිස නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

ප්‍රාතිහාර්යය තුනක් ඇති බවට පෙන්වා වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් වඩාත් කැමැති වන්නේ අනුශාසනී ප්‍රාතිහාර්යයට බවත්, ජනතාව ධර්මාවබෝධය ලබන්නේ ඒ තුළින් බවත් ඔබට ඉගෙනීමට පුළුවන්කම ලැබේ.

මෙහි දොළොස් වෙනි දෙසුම වන්නේ ලෝහිච්ච සූත්‍රය යි. තමා අවබෝධ කර ගන්නා දෙය අන් අයට කීම වරදක් බවත්, එය වෙන කෙනෙකුට නොකිව යුතු බවත් පවසමින් මිසදිටුවක ගැලී සිටි ලෝහිච්ච බ්‍රාහ්මණයාට එම මිසදිටුවෙන් මුදවා සැබෑ ජීවිතාවබෝධය ලබා දීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම මෙම ලෝහිච්ච සූත්‍රය යි. ශාස්තෘවරයෙක් කවර ගුණධර්මවලින් සමන්විත විය යුතු ද යන්නත් එමෙන් ම ශාස්තෘන් වහන්සේ නමක් වෝදනාවලට ලක් නො වී සත්‍ය තුළ රැඳී සිටින්නේ කෙසේද යන්නත්, එමෙන් ම අන්‍යයන් ගේ ජීවිතාවබෝධයට බාධා නො කොට ඔවුන්ට උදව් කළ යුත්තේ කෙසේ ද යන්නත් මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මනාකොට පෙන්වා වදාරණ සේක. භාග්‍යවතුන් වහන්සේ අන් අය ගේ ආධ්‍යාත්ම දියුණුවට බාධා කරන, එය වළක්වන, එයට අනතුරු කරන විට ඔහුට හිමි වන්නේ කුමන ඉරණමක් දැ යි මැනවින් පෙන්වා වදාරන්නේ මේ අයුරිනි “ඔය ආකාරයට කියන කෙනා යම් ඒ කුලපුත්‍රයන් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් ම දෙසන ලද ධර්ම විනයට පැමිණිලා මෙබඳු උදාර වූ විශේෂතා සාක්ෂාත් කර ගන්නවා නම්, ඒ කියන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා නම්, සකදාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අරහත් ඵලය සාක්ෂාත් කරනවා නම්, ඒ වගේ ම යමෙක් දෙවිලොව උපත පිණිස දිව්‍ය ගර්භයන් මුහුකුරුවනවා නම්, ඔවුන්ටත් අන්තරායක් කරනවා. එකකොට ඒ ලාභයට අනතුරු කරන කෙනා අනුකම්පාව නැති කෙනෙක් ම යි. අනුකම්පා රහිත කෙනා තුළ ඔවුන් කෙරෙහි පිහිටල නියෙන්තේ සතුරු සිතයි. සතුරු සිත පිහිටා නියෙන විට නියෙන්තේ මිත්‍යා දෘෂ්ටිය යි. පින්වත් ලෝහිච්ච, මං මිත්‍යා දෘෂ්ටිකයා හට කියන්නේ මේ උපත් දෙකෙන් එක්තරා උපතක් තමයි. එක්කෝ නිරයේ උපදිනවා. නැත්නම් නිරිසන් යෝනියේ උපදිනවා.”

(ලෝහිච්ච සූත්‍රය)

මෙම සීලක්ඛන්ධ වර්ගයේ අවසාන දෙසුම තේවිජ්ජ සූත්‍රය යි. බ්‍රාහ්මණයන් විසින් ත්‍රිවිද්‍යාව යනුවෙන් උදම් අනමින් සෝභා කරන්නේ ඔවුන් ගේ ත්‍රිවේදයට ය. නමුත් ඔවුන් තුළ බ්‍රහ්මයා හා එක් වීම පිණිස කිසි ගුණයක් නො මැතිව හුදෙක් අභංකාර පරවශව සමාජය තුළ ආනුභාව පවත්වන හිස් පිරිසක් බව බුදු රජාණන් වහන්සේ ඔවුන්ට ම පැහැදිලි කර දෙන සේක. ගෞතම බුදු සසුන තුළ ධර්ම විනයෙහි හික්මෙන හික්මුවක් ගුණධර්මවලින් දියුණුවන ආකාරයත්, සැබෑ ම ත්‍රිවිද්‍යාවත් එම හික්මුන් විසින් සාක්ෂාත් කරන ආකාරයත් මැනවින් පෙන්වා දෙන මෙවැනි දෙසුම් කියවන කල්හී බුදු රජාණන් වහන්සේ ගේ අසිරිමත් දේශනා විලාශය, විශ්මිත ප්‍රඥාව, මහාකරුණාව ආදී සියල්ල අප ඉදිරියෙහි සොඳුරු ලෙස දිස් වේ. විමුක්තිය යනු

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

## අන්තර්ජාල සංස්කරණය

ප්‍රාර්ථනා කොට ලබන දෙයක් නොව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් සාක්ෂාත් කළ යුතු දෙයක් බව මෙහිදී භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මැනවින් පෙන්වා වදාරණ සේක. උන්වහන්සේ ප්‍රාර්ථනාවක ඇති නිසරුව බව පෙන්වමින් වදාරණ මෙම උපමාව දෙස බලන්න.

“පින්වත් වාසෙට්ඨ, එක මේ වගේ දෙයක්. මේ අවිරවනී නදිය වතුරෙන් පිරිල කට මට්ටමට ඇවිදීන් කපුටන්ට වුණත් ඉවුරේ ඉදන් වතුර බොන්න පුළුවන් වෙලා තියෙද්දී, ඔතැනට පුරුෂයෙක් එනවා. ඔහු එතෙර යෑමෙන් ප්‍රයෝජන ඇති, එතෙර වීමක් සොයන, එතෙර යන, එතෙර යනු කැමැති කෙනෙක්. ඉතින් ඔහු මෙතෙර සිටිය දී ම එතෙරට අඩගසනවා. “අනේ! එතෙර මෙතෙරට එනු මැනවු. අනේ! එතෙර මෙතෙරට එනු මැනවු” කියල. පින්වත් වාසෙට්ඨ, මේ ගැන කුමක් ද හිතන්නේ? අර පුද්ගලයා ගේ අඩගැසීමේ හේතුවෙන් හෝ යාඥවේ හේතුවෙන් හෝ පැතීමේ හේතුවෙන් හෝ ස්තූති කිරීමේ හේතුවෙන් හෝ අවිරවනී නදියේ එතෙර මෙතෙරට එවිද? හවත් ගෞතමයෙනි, එය නොවේ ම යි.”

මෙවන් උපමාවලින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පෙන්වා දී තිබිය දී අනිවාර්යයෙන් ම නිවන් අවබෝධ කිරීමට ප්‍රාර්ථනා කිරීම කළ යුතු යැ යි පවසන ලෝකයෙහි ගිහි පැවිදි බොහෝ උදවිය කරන්නේ පැරණි බමුණු ලෝකය තුළ ජීවත් වීම බව අපට පසක් වන්නේ මෙවන් දෙසුම් කියවන විට ය. අප විශේෂයෙන් ම එක් කරුණක් මතක තබාගත යුතු ය. එනම් අප ගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අපට වදාළේ උන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයන්, පණවන ලද විනයන් තථාගතයන් වහන්සේ ලෙස ම පිළිගන්නා ලෙස යි. අපට කලාණ මිත්‍රයෙකු අවශ්‍ය වන්නේ ඔය කරුණ නිවැරදිව තේරුම් ගැනීම පිණිස ය. එනිසා මිසදිටුවටත්, කාමභෝගී ජීවිතයටත් ගිජු වූ එය ම වැළඳගත් මං මූලා වූ ලෝකයක සිටින අපට මෙය අතිශයින් ම වැදගත් වේ. ලාමක ගිහි බව ම කිරුළු පැළඳ සිටින ගිහි පැවිදි සියළු දෙනා අතින් ලාමක ගිහිබව ම වර්ණනා ලබන, ලාමක ගිහිබව ම ප්‍රශංසා ලබන භිතාධිමුක්තිකයන් අරක්ගත් නූතන ලෝකයට ගැලවීම ලබාගත හැකි එක ම මාර්ගය වන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය යි.

මෙම උතුම් ත්‍රිපිටක පොත් වහන්සේ ගේ පරිවර්තන කාර්යයෙහි ලා මූලික වශයෙන් සහාය කර ගත්තේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේ ය. මෙම පරිවර්තනයෙහිලා පරිඝණක අකුරු සැකැස්මේ දී මහමෙව්නා භාවනා අසපුච්චි කණම්පැල්ලේ අරවින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් ලද සහයෝගය වෙනුවෙන් මා මහත් සොම්නසින් පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේලාට ඉතා ඉක්මණින් ම වතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! එමෙන් ම මා වෙනුවෙන් අසීමිත කැප වීමක් කරන තුසිත දිනිඳු බණ්ඩාර පුනණුවන්ට ද

# දිස නිකාය - I (සිලක්ඛන්ධ වර්ගය)

අන්තර්ජාල සංස්කරණය

චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

මේ උතුම් පොත් වහන්සේ ගේ පරිඝනක අකුරු සැකසීම සඳහා ත්‍රිභාෂා මුසුව සිංහල අකුරු පරිඝනක මෘදුකාංගය අප වෙත මහත් සද්ධාවෙන් ලබා දුන්නේ ගනේමුල්ලේ ප්‍රොසෙස් පරිඝනක සමාගමේ ඩබ්ලිව්. පී. ඩී. වීරසිංහ මහතා යි. මේ උතුම් පොත් වහන්සේ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම පිණිස ඉතාමත් සද්ධාවෙන් අපට උපකාර කරන්නේ ආඩිඅම්බලමේ ඉලේෂන් ප්‍රින්ටර්ස් අධිපති එස්. ඒ. ප්‍රසාද සිල්වා මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය යි. මෙහි මුද්‍රණ කටයුතු පිළිබඳ ව පූර්ණ අධීක්ෂණය කෙරෙන්නේ අපේ රණසිංහ අය්යා අතිනි. රණසිංහ අය්යාගෙන් අප වෙත ලැබෙන ආධාරයත් උපකාරයත් සහයෝගයත් ගැන ප්‍රශංසා කොට අවසන් කළ නො හැකි තරම් ම ඒ සේවාව අනුදාරය. ඒ සියළු දෙනාට ද වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා!

ඉතාමත් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව මෙම පොත් වහන්සේ යළි යළිත් කියවූව මැනැව්. එම කරුණු මතකයේ රඳවා ගත මැනැව්. එහි අරුත් වැටහෙන පරිද්දෙන් නුවණින් මෙනෙහි කළ මැනැව්. අවබෝධ කර ගැනීම පිණිස සිහි නුවණ පිහිටුවා ගත මැනැව්. යළි යළි ඉපදෙන ලෝකයේ ස්වභාවය හඳුනා ගෙන එහි ඇති භයානක කම තේරුම් ගත මැනැව්. සසරින් නිදහස් විය හැකි එකම මාර්ගය නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පමණි. එම නිසා ඔබටත් අපටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිසරණ කර ගනිමින් මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන් ලත් මේ කුසල ධර්මය ඒකාන්තයෙන් ම හේතු වාසනා වේවා!

**සාදු ! සාදු !! සාදු !!!**

මෙයට  
ගෞතම බුදු සසුන තුළ  
මෙන් සිතින්,  
කිරිඬක්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මහමෙව්නා භාවනා අසසුච  
චඩුවාව, යටිගල්ඔළුව.  
ශ්‍රී බුද්ධ වර්ෂ 2549

දූසබලසේලප්පහවා නිබ්බානමහාසමුද්දීපරියනීකා  
ආට්ඨිංග මග්ගසලිලා ජීනවචනනදී චිරං චහතුති

දූසබලයන් වහන්සේ තමැති ශෛලමය ජර්වනයෙන් පැන නැගී  
අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති  
අර්භය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දැහැන් හෙබි  
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සැසඳ පුකා නිවාලමින්)  
බොහෝ කල් ගලාබැසීනා සේකවින !

(සලායනන සංයුක්තය - උද්දාන ගාථා)

සූත්‍ර පිටකයෙහි දීඝ නිකායෙහි  
පළමු වෙනි කොටසට අයත්  
සූත්‍ර දේශනා පිළිවෙල

1

සීලක්ඛන්ධවග්ගේ  
සීල ස්කන්ධ වර්ගය

- 1. බ්‍රහ්මජාලසූත්තං  
දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම ..... 1 - 96
- 2. සාමඤ්ඤඵලසූත්තං  
පැවිදි දිවියෙන් ලබන ප්‍රයෝජන ගැන වදාළ දෙසුම ..... 97 - 174
- 3. අම්බට්ඨ සූත්තං  
අම්බට්ඨ මාණවකයාට වදාළ දෙසුම ..... 175 - 264
- 4. සෝණදණ්ඩ සූත්තං  
සෝණදණ්ඩ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම ..... 265 - 300
- 5 කුට්ඨන්තසූත්තං  
කුට්ඨන්ත බ්‍රාහ්මණයාට වදාළ දෙසුම ..... 301 - 395
- 6. මහාලිසූත්තං  
මහාලි ලිච්ඡවී හට වදාළ දෙසුම ..... 396 - 427
- 7 ජාලිය සූත්තං  
ජාලිය පිරිවැර්ජියාට වදාළ දෙසුම ..... 428 - 438
- 8. සීහනාද සූත්තං  
අවේලකස්සපට වදාළ සීහනාදයක් බඳු දෙසුම ..... 439 - 476

# දීඝ නිකාය - I (සීලක්ඛන්ධ වර්ගය)

අන්තර්ජාල සංස්කරණය

9. පොට්ඨපාදසුත්තං  
පොට්ඨපාද පිරිවැර්ජයාට වදාළ දෙසුම ..... 477 - 538
10. සුභසුත්තං  
සුභ මාණවකයාට වදාළ දෙසුම ..... 539 - 592
11. කේවඨ්ඨ සුත්තං  
කේවඨ්ඨ ගෘහපති පුත්‍රයාට වදාළ දෙසුම ..... 593 - 659
12. ලෝහිව්චසුත්තං  
ලෝහිව්ච බ්‍රාහ්මණයාට වදාළ දෙසුම ..... 660 - 726
13. තේවිජ්ජසුත්තං  
ත්‍රිවිද්‍යාව යනු කුමක්දැයි වදාළ දෙසුම ..... 727 - 785



සුත්තන්තපිටකේ  
දීඝනිකායෝ  
සීලක්ඛන්ධවග්ගෝ

සුත්‍ර පිටකයෙහි  
දීඝ නිකාය  
සීලස්කන්ධ වර්ගය